

මහජනතාව වෙත කරනු ලබන දැනුම්දීම



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

පරිසීමිත වෙළෙන්දන් (Restricted Dealers) ලෙස පත් කරනු ලැබීම

ශ්‍රී ලංකාව තුළ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ පරිසීමිත වෙළෙන්දන් ලෙස මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයෙහි නිරතවීම (විදේශීය මුදල් මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම) සඳහා අවස්ථාවක්

ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ නියෝජිත වශයෙන්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත ක්‍රියාත්මක කිරීම සඳහා 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද සීමිත සමාගම්වලට ශ්‍රී ලංකාව තුළ පරිසීමිත වෙළෙන්දන් (Restricted Dealers) ලෙස පත් කරනු ලැබීම සඳහා අවස්ථාව ලබාදීමට අදහස් කෙරේ. විදේශ විනිමය පනතෙහි 4(2) වගන්තියට අනුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලබන නියමයන් හා කොන්දේසිවලට යටත්ව, පරිසීමිත වෙළෙන්දන් හට විදේශ මුදල් මිලදී ගැනීමට, විකිණීමට සහ හුවමාරු කිරීමට හැකිවනු ඇත. මේ සඳහා උනන්දුවක් දැක්වන සමාගම්වලට පහත දැක්වෙන කරුණුවලට අනුව, අයදුම්පත් ඉදිරිපත් කළහැක.

2. අයදුම්කරුවන් විසින් සම්පූර්ණ කළයුතු නිර්ණායකයන් සහ අදාළ නියමයන් හා කොන්දේසි

- 2.1 පරිසීමිත වෙළෙන්දෙකු ලෙස පත්වීම සඳහා අයදුම්කාර සමාගමක් විසින් ඒ සඳහා සුදුසුකම් ලැබීමට සම්පූර්ණ කළයුතු නිර්ණායකයන් සහ අදාළ නියමයන් හා කොන්දේසි පිළිබඳ විස්තර විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන <http://www.dfe.lk> හි ඇතුළත් කොට ඇත.
- 2.2 මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයෙහි නිරතවීම සඳහා ලින් වර්ෂ පදනම මත පහත සඳහන් (i) හෝ (ii) යටතේ අවසර ලබා දෙන අතර, 2.1 හි සඳහන් නිර්ණායකයන් සහ නියමයන් හා කොන්දේසි සම්පූර්ණ කිරීම සලකා බලා ඊළඟ වසර සඳහා අළුත් අවසරපත්‍රයක් හිඟත් කරනු ලැබේ.
 - i. විදේශ මුදල් මිලදී ගැනීමට හා හුවමාරු කිරීමට
 - ii. විදේශ මුදල් මිලදී ගැනීමට, විකිණීමට හා හුවමාරු කිරීමට

3. අයදුම්පත් භාරදෙන ක්‍රමවේදය

- 3.1 ඉහත පරිච්ඡේද අංක 2.1හි සඳහන් නිර්ණායකයන් සහ නියමයන් හා කොන්දේසි සපුරන අයදුම්කරුවන්, **නිර්දේශිත ආකෘතියට අනුව නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනයට ලැබීමට සැලැස්විය යුතුය.**
- 3.2 අයදුම්කරුවන් සඳහා උපදෙස් :
 - i. මුදල් හුවමාරු ව්‍යාපාරය, විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාරව, පවත්වාගෙන යා යුතුය.
 - ii. **නියමිත අයදුම්පත් ආකෘතිපත්‍රය** විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන <http://www.dfe.lk> හරහා බාගත කරගත හැකිය.
 - iii. අයදුම්පත එවනු ලබන ලියුම් කවරයෙහි වම්පස ඉහළ කෙළවරෙහි **“පරිසීමිත වෙළෙන්දෙකු ලෙස පත්වීම සඳහා අයදුම්පත”** යනුවෙන් සඳහන් කිරීම අවශ්‍ය වේ.
 - iv. **පහත සඳහන් අවස්ථාවන්වලදී අයදුම්පත ප්‍රතික්ෂේප විය හැකිය.**
 - (අ) නියමිත ආකෘතිපත්‍රයට අනුකූලව නොඑවන ලද හෝ නිසි ලෙස සම්පූර්ණ නොකළ අයදුම්පත්
 - (ආ) අයදුම්පත්‍රයේ **උපලේඛන 1** හි සඳහන් නිර්ණායකයන් සම්පූර්ණ නොකරන ලද අයදුම්කරුවන්
 - (ඇ) අයදුම්පත්‍රයේ **උපලේඛන 2** හි සඳහන් නියමයන් හා කොන්දේසි සම්පූර්ණ නොකරන ලද අයදුම්කරුවන්
 - (ඈ) අයදුම්පත්‍රයේ **උපලේඛන 3** හි සඳහන් සියළුම ලේඛනයන් ලබා දී ඇති උපදෙස්වලට අනුව අමුණා නොමැති නම්

4. ඉහත සඳහන් වෙබ් අඩවියෙහි දැනට ඇතුළත් කොට ඇති නියමයන් හා කොන්දේසිවලට අමතරව වෙනත් නියමයන් හෝ කොන්දේසි වරින්වර ඇතුළත් කිරීමට හා මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයෙහි නිරතවීම සඳහා පරිසීමිත වෙළෙන්දෙකු ලෙස පත් කර ගනු ලැබීමට අයදුම්කරුවෙකු සතු සුදුසුකම් තීරණය කිරීමට සහ අයදුම්පත් භාරගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඇති අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ.

රහසිගතයි

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයෙහි නිරතවීම සඳහා පරිසීමිත වෙළෙඳකු ලෙස පත් කර ගැනීමට අවශ්‍ය අයදුම්පත (සීමිත සමාගම් සඳහා)

අයදුම්කරුගේ නම:

උපදෙස්:

1. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයෙහි නිරතවීම සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය නිර්ණායකයන් සහ අනෙකුත් නියමයන් හා කොන්දේසි පිළිවෙලින් උපලේඛනය I සහ උපලේඛනය II හි සඳහන් වේ.
2. අයදුම්පත එවනු ලබන ලියුම් කවරයෙහි වම්පස ඉහළ කෙළවරෙහි "පරිසීමිත වෙළෙඳකු ලෙස පත්වීම සඳහා අයදුම්පත" යනුවෙන් සඳහන් කිරීම අවශ්‍ය වේ.
3. සියළුම අයදුම්පත් යතුරු ලියනය කර හෝ පැහැදිලි අකුරින් සම්පූර්ණ කළයුතුය.
4. අයදුම්පතෙහි අයිතමයන් සඳහා ඇති ඉඩ ප්‍රමාණය, සම්පූර්ණ විස්තර සඳහන් කිරීම සඳහා ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී ඒ සඳහා අමතර කඩදාසියක් භාවිතා කළහැක. එම කඩදාසිවල අදාළ අයිතමයන්හි හරස් යොමුවක් සඳහන් කළයුතුය. යම් අයිතමයක් අදාළ නොවන අවස්ථාවලදී එය පැහැදිලිව සඳහන් කළයුතුය.
5. ඇමුණුම් ද ඇතුළුව සම්පූර්ණ කරන ලද අයදුම්පත්වල සෑම පිටුවකම, යටත් පිරිසෙයින්, අධ්‍යක්ෂවරු දෙදෙනෙකුගේ කෙටි අත්සන සඳහන් විය යුතුයි.
6. අයදුම්පත සමග භාරදෙනු ලබන සියළුම ලිපිලේඛන හා ප්‍රකාශ (විගණනය කරන ලද ගිණුම් හැර) සත්‍ය පිටපත් බවට සහතික කළයුතුය. විගණනය කරන ලද ගිණුම් සමාගමෙහි විගණක නිලධාරීන් විසින් සහතික කළයුතුය.
7. අසම්පූර්ණ හෝ වැරදි තොරතුරු සහිතව භාරදෙනු ලබන ඕනෑම අයදුම්පතක්, ප්‍රතික්ෂේප කෙරෙනු ඇත.
8. අයදුම්කාර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියළුම සාමාජිකයින්ගේ අත්සන් සහිතව නිසි පරිදි පුරවන ලද අයදුම්පත, උපලේඛනය III හි සඳහන් අනෙකුත් අවශ්‍ය ලිපිලේඛන සමග පහත ලිපිනයට භාර දිය යුතුය.

අධ්‍යක්ෂ,
විදේශ විනිමය දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
අංක 30, ජනාධිපති මාවත,
කොළඹ 01,
ශ්‍රී ලංකාව.

**2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ මුදල් හුවමාරු කිරීමේ
බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම්පත්‍රය**

අධ්‍යක්ෂ
විදේශ විනිමය දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
නො. 30, ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

.....
(ලිපිනය)

යන ලිපිනයෙහි ස්ථාපිත කරන ලද
(සමාගමෙහි නම)

සමාගම විසින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 4(2) ඡේදයෙහි විධිවිධාන ප්‍රකාරව (අදාළ කොටුව තුළ ඔබගේ අවශ්‍යතාව සලකුණු කරන්න)

- i. විදේශ මුදල් මිලදී ගැනීම හා හුවමාරු කිරීම සඳහා
- ii විදේශ මුදල් මිලදී ගැනීම, විකිණීම හා හුවමාරු කිරීම සඳහා

අවසරපත්‍රයක් ලබා ගැනීම පිණිස මෙමගින් අයදුම් කරනු ලබයි. අයදුම්පත්‍රය මගින් සපයනු ලබන තොරතුරු සනාථ කිරීම සඳහා පහත දැක්වෙන තොරතුරු සහ ලිපිලේඛන ඉදිරිපත් කරනු ලැබේ.

1.	සමාගම පිළිබඳ තොරතුරු
1.1	සමාගමක් ලෙස සංස්ථාගත කරන ලද දිනය
1.2	සමාගමෙහි ව්‍යාපාරික අරමුණු
1.3	ව්‍යාපාරය ආරම්භ කරන ලද දිනය
1.4	ලියාපදිංචි කාර්යාලයෙහි ලිපිනය
1.5	ප්‍රධාන කාර්යාලයෙහි ලිපිනය (මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ශාඛා කාර්යාලවල ලැයිස්තුවක් ඇමුණුම ලෙස අමුණන්න. එම ව්‍යාපාරය ප්‍රධාන කාර්යාලයෙහි ආරම්භ කිරීමට අදහස් කරන්නේ නම්, එය ද ඇමුණුම හි ඇතුළත් කරන්න)

1.6	ව්‍යාපාරයෙහි ප්‍රධාන අංශ	
1.7	අධ්‍යක්ෂවරු ගණන (අධ්‍යක්ෂවරුන්ගේ ලැයිස්තුව ඇමුණුම II ලෙස අමුණන්න)	
1.8	අයදුම්පත්‍රය යොමු කරනු ලබන දිනය වන විට සමාගමෙහි කොටස් ව්‍යුහය	
1.8.1	මුළු කොටස් ගණන	
1.8.2	මුළු කොටස් කරුවන් ගණන (කොටස් කරුවන්ගේ ලැයිස්තුවක් ඇමුණුම III ලෙස අමුණන්න)	
1.9	මුළු අවසන් අර්ථලාභී අයිතිකරුවන් ගණන (අවසන් අර්ථලාභී අයිතිකරුවන්ගේ ලැයිස්තුවක් ඇමුණුම IV ලෙස අමුණන්න)	
1.10	සමාගමෙහි ලේකම්වරයාගේ නම, ලිපිනය සහ දුරකථන අංක(ය)	
1.11	සමාගමෙහි විගණන නිලධාරියාගේ නම, ලිපිනය සහ දුරකථන අංක(ය)	
1.12	සමාගම තවත් සමාගමක පරිපාලන සමාගමක් (subsidiary) හෝ හවුල් සමාගමක් හෝ සමාගම් සමූහයක සාමාජිකයෙක් ද යන වග	
1.13	එසේ නම්, පරිපාලක සමාගම (holding company) පිළිබඳ තොරතුරු සපයන්න	

2. සමාගමෙහි බාහිර විගණක නිලධාරියා විසින් තහවුරු කරන ලද ප්‍රකාශිත ප්‍රාග්ධනය

(අයදුම්පත්‍රය යොමු කරන ලද මාසයට පෙර මාසයේ අවසන් දිනයට සහ අවසන් මුදල් වර්ෂ 3 අවසන් වනවිට) (රුපියල් මිලියනවලින්)

		20..	20..	20..	As at
2.1	ප්‍රකාශිත ප්‍රාග්ධනය (මුදල් සඳහා නිකුත් කරන ලද සහ සම්පූර්ණයෙන් ගෙවා නිම කරන ලද සාමාන්‍ය කොටස් ගණන)				
2.2	පොදු සංචිත සහ වෙනත් සංචිත				
2.3	විගණනය කරන ලද අවසන් ගිණුම් ප්‍රකාශනය පරිදි සමුච්චිත ලාභය හෝ අලාභය				
2.4	සමාගමෙහි බාහිර විගණක නිලධාරියාගේ සහතිකයට යටත්ව ප්‍රකාශ නොකළ ප්‍රවර්තන වර්ෂයෙහි ලාභය/අලාභය				
2.5	මුළු ප්‍රාග්ධනය (2.1 සිට 2.4 දක්වා එකතුව)				

..... (සමාගමෙහි නම) සමාගමෙහි ප්‍රාග්ධනය
හා සංචිතවලට අදාළව ඉහත අංක 02 යටතේ සපයන ලද තොරතුරු සත්‍ය හා නිවැරදි
බවට තහවුරු කරමි.

දිනය :

.....
විගණක නිලධාරියාගේ නම, අත්සන සහ නිල මුද්‍රාව

2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි අදාළ ඡේදයන්හි අන්තර්ගතය පිළිබඳව සැලකිල්ලට ගත් බව ද මෙම අයදුම්පත්‍රයේ සඳහන් කර ඇති තොරතුරු පරීක්ෂා කළ බවද සෑමතින්ම සම්පූර්ණ බව ද අපගේ දැනුම හා විශ්වාසය අනුව එම තොරතුරු සත්‍ය සහ නිවැරදි බවද ප්‍රකාශ කරමු.

තවද, III වන උපලේඛනයට අනුව සියළුම ලිපිලේඛන/තොරතුරු අමුණා ඇති බව ද තහවුරු කරමු.

..... සමාගම වෙනුවෙන්

(සමාගමේ නම)

අධ්‍යක්ෂවරයාගේ නම	පදිංචි ස්ථානයේ ලිපිනය	ජා.හැ.ප/ගමන් බලපත්‍ර අංකය	අත්සන

දිනය :

.....

සමාගමෙහි නිල මුද්‍රාව

අධ්‍යක්ෂවරුන්ගේ ලැයිස්තුව

	අධ්‍යක්ෂවරයාගේ සම්පූර්ණ නම	පදිංචි ලිපිනය	ස්ථානයේ	ජා.හැ.ප/ගමන් බලපත්‍ර අංකය	සමාගමෙහි අධ්‍යක්ෂ ධුරයට පත් වූ දිනය	අධ්‍යක්ෂවරයා විසින් පවත්වාගෙන යනු ලබන වෙනත් ව්‍යාපාර පිළිබඳ තොරතුරු	කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා පමණි
1							
2							
3							
4							

කොටස්කරුවන්ගේ ලැයිස්තුව

කොටස් හිමියාගේ සම්පූර්ණ නම (කොටස් හිමිකාරීත්වය අවරෝහණ පටිපාටියට සඳහන් කරන්න)	පදිංචි ලිපිනය ස්ථානයේ	ජා.හැ.ප/ගමන් බලපත්‍ර අංකය	කොටස් ගණන	මුළු කොටස් වටිනාකම	කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා පමණි	
1						
2						
3						
4						

ඇමුණුම IV

අවසන් අර්ථලාභී අයිතිකරුවන්ගේ ලැයිස්තුව:

අවසන් අයිතිකරුගේ අර්ථලාභී (අර්ථලාභීත්වය අවරෝහණ පටිපාටියට සඳහන් කරන්න)	අර්ථලාභී	පදිංචි ස්ථානයේ ලිපිනය	ජා.හැ.ප/ගමන් අංකය	බලපත්‍ර	කාර්යාලයේ ප්‍රයෝජනය පමණි සඳහා
1					
2					
3					
4					
5					
6					

2017 අංක 12 දරණ විදේශ විනිමය පනත යටතේ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයෙහි නිරතවීම සඳහා පරිසීමිත වෙළෙන්දෙකු ලෙස පත් කර ගැනීමට සලකා බැලෙන නිර්ණායකයන්

1. අවම ප්‍රාග්ධනය :

ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක් විසින් මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරය පවත්වාගෙන යායුතු අතර සමාගමට රුපියල් මිලියන 15 කට නොඅඩු ප්‍රකාශිත ප්‍රාග්ධනයක් ඒ සඳහා තිබිය යුතුය. සමාගමට ශාඛා විවෘත කල හැකි අතර, අනිරේක ප්‍රාග්ධන අවශ්‍යතාවයකින් තොරව ශාඛා 2ක් ආරම්භ කළහැක. ඉන් එක් ශාඛාවක් බස්නාහිර පළාතකින් පිටත ආරම්භ කළයුතුය. ශාඛා දෙකකට වැඩි සංඛ්‍යාවක් ආරම්භ කරන්නේ නම් එක් එක් ශාඛාවක් සඳහා රුපියල් මිලියන 5 බැගින් වන අමතර ප්‍රාග්ධනයකට යටත්ව අවසර ලබාගත හැක.

2. අධ්‍යක්ෂවරුන්, මූලික කොටස් හිමියන්, අවසන් අර්ථලාභී අයිතිකරුවන් සහ කාර්ය මණ්ඩලය :

1. අධ්‍යක්ෂවරුන්, මූලික කොටස් හිමියන්, අවසන් අර්ථලාභී අයිතිකරුවන් සහ කාර්ය මණ්ඩලය මුදල් හුවමාරු කිරීමේ කටයුත්තෙහි නිරතවීම සඳහා ඔවුන්ගේ අධ්‍යාපනික සුදුසුකම්වලින්, ව්‍යාපාරික පළපුරුද්දෙන් සහ හුවමාරු ගනුදෙනුවලට සම්බන්ධ අතින් වාර්තා වලින් යෝග්‍ය පුද්ගලයෙකු විය යුතුය.
2. සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ආදායම් බදු ගෙවන්නන් විය යුතු අතර වාර්ෂිකව අවම වශයෙන් රු. 60,000 කට නොඅඩු බදු ගෙවීමක් කර තිබිය යුතුය (අයදුම්පත සමග මෑත අවුරුද්දේ එසේ ගෙවන ලද බදු මුදල්වලට අදාල ලිඛිත සාධක ඉදිරිපත් කළයුතු වේ). සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් උපයන විට ගෙවීමේ බදු (PAYE TAX) ගෙවන්නේ නම්, එය ආදායම් බදු ලෙස සැලකිය හැකිය.

3. වාර්ෂික පිරිවැටුම :

පරිසීමිත වෙළෙන්දන් විසින් මිලදී ගත් විදේශීය මුදල් දින 5ක් ඇතුළත බලපත්‍රලාභී වාණිජ බැංකුවක තැන්පත් කළයුතුය. වාර්ෂික පිරිවැටුම යනු වර්ෂය තුළදී එසේ තැන්පත් කරන ලද මුළු විදේශ මුදල් ප්‍රමාණයේ එකතුව වේ.

කාල පරිච්ඡේදය (ලින් වර්ෂ පදනමක් මත)	එක් ශාඛාවක් සඳහා අවම වාර්ෂික පිරිවැටුම් අවශ්‍යතාවය (ඇ.එ.ජ. ඩොලර්)	
	මිලදී ගැනීම සඳහා	විකිණීම සඳහා *
පළමු අවුරුදු දෙක සඳහා (පළමු අවුරුද්දේ අනුපාතානුකූල පදනම මත සලකයි)	1,000,000	3,000,000
3 වන සහ 4 වන අවුරුදු සඳහා	1,500,000	4,000,000
5 වන අවුරුද්දේ සිට ඉදිරියට	2,000,000	7,000,000

*එක් ගණුදෙනුවක උපරිම සීමාව එ.ජ.ඩොලර් 2,000 කට සීමා වේ.

යම් සමාගමකට අදාළ පිරිවැටුම් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට අපොහොසත් වුවහොත්, පවතින මුදල් හුවමාරු කිරීමේ අවසර පත්‍රයේ වලංගු කාලය අවසානයේදී ඉදිරි අවුරුද්ද සඳහා මුදල් හුවමාරු කිරීමේ අවසර පත්‍රයක් ලබා ගැනීමට එම සමාගම සුදුසුකම් නොලබයි.

4. ව්‍යාපාරය:

විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සමාගමේ ප්‍රාථමික අරමුණක් විය යුතුය.

5. ව්‍යාපාරික ස්ථානය

ව්‍යාපාරික ස්ථානය, මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරික කටයුතු කිරීම සඳහා සුදුසු විය යුතුය. විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයට අදාළ සියළු කටයුතු එම ව්‍යාපාරික කටයුත්ත සඳහාම පමණක් යොදා ගන්නා වෙන් කරන ලද කවුළුවක් තුළ වෙනම පවත්වාගෙන යා යුතු අතර එය ව්‍යාපාරික ස්ථානයේ අනෙකුත් ව්‍යාපාරික කටයුතු වලින් භෞතික වශයෙන් ද වෙන්ව පවත්වාගෙන යා යුතුය. මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරික කටයුත්ත, ව්‍යාපාරික ස්ථානයේ අනෙක් ව්‍යාපාරයන් සමග ඒකාබද්ධ නොකළ යුතුය.

6. බැංකු ගිණුම්

විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරික කටයුතුවලින් මිලදී ගත් විදේශ මුදල්, වැඩ කරන දින පහක් ඇතුළත තැන්පත් කිරීම සඳහා වෙනම බැංකු ගිණුමක් බලපත්‍රලාභී වාණිජ බැංකුවක විවෘත කළ යුතුය.

7. ස්වයංක්‍රීයකරණය/පරිගණකකරණය

ව්‍යාපාරික කටයුතු කරගෙන යාම සඳහා සුදුසු මෙහෙයුම් මෘදුකාංග ස්ථාපනය කිරීම මගින් ස්වයංක්‍රීයකරණය කරන ලද පද්ධතියක් ක්‍රියාත්මක කිරීම කළ යුතු අතර, එයට ගනුදෙනුකරුවන් වෙත නිකුත් කරන බිල්පත් මුද්‍රණය කිරීම, දෛනික ගෙවුම් තුළන ප්‍රකාශනයන් සහ මිලදී ගැනීමේ ලේඛනය පවත්වාගෙන යාම සහ ගනුදෙනු සහ තැන්පතුවලට අදාළ මාසික ප්‍රකාශනයක් පිළියෙල කිරීම ද ඇතුළත් විය යුතුය.

අනෙකුත් අවශ්‍යතාවයන්/නියමයන් සහ කොන්දේසි

1. විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් මුදල් හුවමාරු කිරීමේ කටයුතු ඇමුණුම V හි අප විසින් ලබා දී ඇති විස්තරයන්ට අනුව ස්ථාපනය කර ඇති CCTV ආරක්ෂණ කැමරා පද්ධතියක් භරහා නිරීක්ෂණය කරනු ලබයි.
2. CCTV ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීම සහ ස්වයංක්‍රීය කරණය/පරිගණක කරණය කිරීම සඳහා යන පිරිවැය ආවරණය කිරීම සඳහා සමාගමේ රු. මිලියන 15ක් වන ප්‍රකාශිත ප්‍රාග්ධනය යොදාගත හැකිය.
3. මුදල් හුවමාරු කිරීමේ අවසර පත්‍රය ලබා දීමට පෙර අවශ්‍ය පරිදි CCTV ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීම සහ පරිගණකකරණය නිසි පරිදි කර තිබේ ද යන්න පරීක්ෂා කරනු ලැබේ.
4. ඉහත සඳහන් කොන්දේසි සහ නියමයන්ට අමතරව අවශ්‍ය නම් තවත් කොන්දේසි සහ නියමයන් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවට අයිතියක් ඇත.

සංවෘත පරිපථ රූපවාහිනී පද්ධතියක් (CCTV) ස්ථාපනය කිරීමේ විස්තර

DVR පිළිබඳ විස්තර

- සම්බන්ධතා අටක් සහිත ප්‍රමිතියෙන් යුතු ඩිජිටල් වීඩියෝ පටිගත කල හැකි(DVR) H. 264 වීඩියෝ සංක්ෂේපයක්
- TV සහ VGA යන ආකාර දෙකටම සම්බන්ධ කල හැකි විය යුතුය.
- ඩිජිටල් වීඩියෝ පටිගත කල(DVR) දත්ත ගබඩා කිරීම සඳහා අවම වශයෙන් ටෙරා බයිට් 1 සහිත (1 TB) දෘඩ ඩිස්කයක්වත්(Hard Disk) සවිකර තිබිය යුතුය.
- නැවත බැලීමේ පහසුකම් තිබිය යුතුය. එනම් සාමාන්‍ය ආකාරයට/ඉහළ වේගයක් සහිතව වේගයෙන් ආපසු බැලීමට/එක් එක් රූප රාමු කොටස වෙන් වෙන්ව නිරීක්ෂණය කිරීමට හැකි විය යුතුය.
- දුරස්ථ ස්ථානයක සිට පහත ආකාරයේ උපකරණ භාවිතා කරමින් පද්ධතියට පිවිසීමේ හැකියාව තිබිය යුතුය.
(os: iphone, blue berry, symbian S 60, Android, windows)
- මුහුණත windows මෙහෙයුම් පද්ධතියට(os) සමාන විය යුතුය.
- ලබාගත් දර්ශන සහ පෙර ලබාගත් දර්ශන විශාල කර බැලීමට හැකි විය යුතුය.
- සුරක්ෂිත මුරපද ආරක්ෂණයක් තිබිය යුතුයි.
- පටිගතවූ දර්ශනයන්ගේ සත්‍ය බව තහවුරු කිරීම සඳහා දියසලකුණු යොදා තිබිය යුතුයි.
- TCP/IP, PPPOE, DHCP සහ DDNS ජාලගත සම්බන්ධතාවයන්ට සම්බන්ධ කල හැකි විය යුතුයි.
- දුරස්ථ බාගත කිරීමේ පහසුකම.

කැමරාව පිළිබඳ විස්තර

- 540/480 TVL අධි විභේදන(High resolution) සහිත වර්ණ සහිත රාත්‍රී දර්ශන පෙන්වුම් කරන කැමරාවක්.
- කැමරාව සිව්ලිමක හෝ බිත්ති මතුපිටක සවි කල යුතුය.
- විධි තලයන්ට අනුරූපීව දර්ශනයන් වෙනස් කර නැරඹිය හැකිබව.
- ඩිජිටල් සංඥා සකස් කිරීම් සහ තථ්‍ය වර්ණ රූප මගින් ඉහළ ප්‍රමිතියෙන් යුතුව ඡායාරූප ගතහැකිවීම.
- ස්වයංක්‍රීයව ක්‍රියා නොකරන විටකදී ඩෙසිබල් 48 (48dB) කට වඩා වැඩි ශබ්ද සහිත සංඥා ලබා ගත හැකි විය යුතුයි.
- සම්බන්ධකයන්: වීඩියෝ - BNC, විදුලි බල සැපයුම - DC Jack Type
- නිරස් සැකසිය හැකි කෝණය : 0° – 360° , සිරස් සැකසිය හැකි කෝණය : 0° – 60°

- ඕනෑම කාලගුණයට ඔරොත්තු දියහැකි බව
- සියළු ක්‍රියාකාරකම් දුරස්ථ ස්ථානයක සිට අධීක්ෂණය කිරීම පහසුකිරීම සඳහා ඕනෑම සේවා සපයන්නෙකුගෙන් ADSL අන්තර්ජාල සේවාව ලබා ගැනීමට ඔබ විසින් කටයුතු කළයුතුය. මෙම අන්තර්ජාල පහසුකම, සීමාරහිතව දත්ත පැවරීමේ පහසුකම ද ඇතුළත්ව දවසේ පැය 24 පුරාවටම අඛණ්ඩව ක්‍රියාත්මක වියයුතුය.
- CCTV පද්ධතිය සවිකිරීම සඳහා වැය වන පිරිවැය සමාගමේ ගෙවා නිමි ප්‍රාග්ධනය වන රුපියල් මිලියන 10 ක් ද ආවරණය කරගත හැක.

මුදල් හුවමාරු ව්‍යාපාරයේ නිරතවීම සඳහා ලබා දෙන අවසර පත්‍රයෙහි සඳහන් නියමයන් හා කොන්දේසි :

1. විදේශ මුදල් මිලදී ගැනීම හා හුවමාරු කිරීම සඳහා වන අවසරපත්‍රය

- i. ශ්‍රී ලංකා රුපියල් ලබාදී (විකුණා) විදේශ මුදල් නෝට්ටු මිලදී ගත යුතුය.
- ii. විදේශ මුදල් නෝට්ටු, වෙනත් විදේශ මුදල් නෝට්ටුවක් සමග හුවමාරු කිරීම ද සිදු කළහැක.
- iii. කවර තත්ත්වයක් යටතේ වුවද පරිසීමිත වෙළෙඳුන් විසින් ශ්‍රී ලංකා රුපියල් මිලදී ගෙන විදේශ මුදල් විකිණීම සිදු නොකළ යුතුය.
- iv. විදේශ මුදල් මිලදී ගැනීමට සහ/හෝ හුවමාරු කිරීමට සමාගම මගින් අවසර දෙනු ලැබූ ජේවකයින්ගේ නම් ඇතුළත් ලැයිස්තු එක් එක් ව්‍යාපාරික ස්ථානය සඳහා, පරිසීමිත වෙළෙඳුන් විසින් අධ්‍යක්ෂ/විදේශ විනිමය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළයුතුය.
- v. මෙම අවසර පත්‍රය යටතේ මිලදී ගන්නා ලද හෝ හුවමාරු කරන ලද විදේශ මුදල්, එම මිලදී ගැනීමේ සිට දින පහක් (05) ක් ඇතුළත අවසරලත් වෙළෙඳුන්ගේ වෙත තැන්පත් කළයුතුය.
- vi. අවසරලත් වෙළෙඳුන් සමග එළඹුණ පූර්ව එකඟතාවයේ සඳහන් විදේශ මුදල් වර්ග පමණක් පරිසීමිත වෙළෙඳුන් විසින් අවසරලත් ව්‍යාපාරික ස්ථානයේදී පිළිගත හැක.
- vii. පරිසීමිත වෙළෙඳුන් විසින්, බලයලත් වෙළෙඳුන් සමග පවත්වා ගෙන යනු ලබන ගිණුමෙන් පිරිනැමෙන විනිමය අනුපාතය නොඉක්මවමින් ශ්‍රී ලංකා රුපියල් හෝ විදේශ මුදල් පිළිගැනීමට හැකියාවක් නැත.
- viii. පරිසීමිත වෙළෙඳුන් වෙත පිරිනැමෙන අවසර පත්‍රය පැවරිය නොහැක.
- ix. අවසර පත්‍රයේ සඳහන් කොන්දේසි, අධ්‍යක්ෂ/විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් කලින් කලට සංශෝධනය කළහැකි අතර, ඒ පිළිබඳව පරිසීමිත වෙළෙඳුන් දැනුවත් කරනු ඇත.
- x. පරිසීමිත වෙළෙඳුන් විසින් විදේශ මුදල් මිලදී ගනු ලබන/හුවමාරු කරනු ලබන දෛනික විනිමය අනුපාතයන් සහ මුදල් හුවමාරු ලාංඡනය හොඳින් පෙනෙන තැනක ප්‍රදර්ශනය කළයුතුය.
- xi. ප්‍රධාන ශාඛාවේ සහ අනෙකුත් ශාඛාවල පිළිවෙලින් අවසරපත්‍රයේ මුල් පිටපත සහ එහි පිටපත් හොඳින් පෙනෙන ස්ථානයක ප්‍රදර්ශනය කළයුතුය.

xii. ඕනෑම අනුකූල නොවන කටයුත්තක් සම්බන්ධව විදේශ විනිමය පනතේ අදාළ ප්‍රතිපාදනයන්ට අනුව, ක්‍රියාමාර්ග ගනු ලැබේ.

2. විදේශ මුදල් විකිණීම සඳහා අවසර පත්‍රය

- i. ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයන් හට සංචාරක කටයුතු සඳහා පමණක් විදේශ මුදල් විකිණීම සඳහා අවසර ලබා දෙනු ලැබේ.
- ii. විදේශ මුදල් ඉල්ලුම් කිරීමේ සන්භාවය තීරණය කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇති විට එක් විදේශීය සංචාරයක් වෙනුවෙන් එක් ගණුදෙනුවක් සඳහා විකිණිය හැකි උපරිම විදේශ විනිමය ප්‍රමාණය ඇ.එ.ජ. ඩොලර් 2,000 ක් හෝ හුවමාරු කළහැකි විදේශ මුදලකින් ඊට සමාන වටිනාකමක් වියයුතුය.
- iii. ප්‍රධාන ශාඛාවේ සහ අනෙකුත් ශාඛාවල පිළිවෙලින් අවසරපත්‍රයේ මුල් පිටපත සහ එහි පිටපතක් හොඳින් පෙනෙන ස්ථානයක ප්‍රදර්ශනය කළයුතුය.
- iv. අවසරලත් සෑම ව්‍යාපාරික ස්ථානයකම අවසරපත් අංකය සහ අදාළ ගැණුම්/විකුණුම් විනිමය අනුපාත ප්‍රදර්ශනය කළයුතුය.

අයදුම් පත්‍රය සමඟ පහත ලේඛනයන් භාරදිය යුතුය

අනුක්‍රමික අංකය	ලේඛනයේ නම	ඇමුණුම	කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණි
1.	මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයෙහි නිරතවීම සඳහා ඔබ විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත නිවැරදි ලෙස පිළිගන්නේ නම් සමාගම විසින් ඉහත උපලේඛන I හි සඳහන් නිර්ණායකයන්ට තම එකඟතාවය දක්වන ප්‍රකාශනයක් අත්තර්ගත වන ලිපියක්.	(අ)	
2.	සමාගම ගනුදෙනු සිදුකරන බැංකුකරු/බැංකු කරුවන්ගෙන් එම සමාගම බැංකුව සමඟ පවත්වාගෙන යන සම්බන්ධතාවය කෙබඳු යන්න පිලිබඳව සහ බැංකුව සමඟ පවත්වාගෙන යන ගිණුම්වල තත්වයන් පිලිබඳ බැංකුකරු/බැංකු කරුවන්ගෙන් අදහස් දැක්වෙන ලිපියක් අධ්‍යක්ෂ / විදේශ විනිමය දෙපාර්තමේන්තුව නමින් එවිය යුතුයි. සමාගම විසින් පවත්වාගෙන යනු ලබන සියලුම බැංකු ගිණුම් පිලිබඳව සම්පූර්ණ විස්තරයක් සහ පසුගිය මස අවසානය වන විට එම ගිණුම්වල ශේෂය පිලිබඳ සහතිකයක්ද මේ සමඟ එවිය යුතුය. (සමාගම නමින් වාණිජ බැංකුවක/බැංකුවල ගිණුම් පවත්වාගෙන නොයන්නේනම් ඉහත විස්තර සමාගමේ අධ්‍යක්ෂවරුන් සම්බන්ධව ඉදිරිපත් කළ යුතුයි)	(ආ)	
3.	මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරය ඇරඹීමට යෝජිත ස්ථානය/යන්හි පිහිටීම පිලිබඳව විස්තරාත්මක තොරතුරු.	(ඇ)	
4.	සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ, මූලික කොටස් හිමියන්ගේ, අවසන් අර්ථලාභී අයිතිකරුවන්ගේ සහ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයෙහි නිරත කිරීමට අදහස් කරන ජ්‍යෙෂ්ඨයන්ගේ අධ්‍යාපනික, වෘත්තීමය සහ ව්‍යාපාරික පසුබිම පිලිබඳ විස්තරාත්මක තොරතුරු.	(ඈ)	
5.	පසුගිය වර්ෂ තුන සඳහා වන සමාගමේ විගණනය කරන ලද ගිණුම්/මූල්‍ය ප්‍රකාශන (අළුතින් ස්ථාපනය කරන ලද සමාගම් සඳහා අදාළ නොවේ)	(ඉ)	
6.	සමාගමේ වත්කම් (වංචල සහ නිශ්චල) සහ වගකීම් පිලිබඳව එම වත්කම් සහ වටිනාකම්වල වටිනාකම් ද ඇතුළත්ව සම්පූර්ණ විස්තරයක්. (අළුතින් ස්ථාපනය කරන ලද සමාගම් සඳහා පමණක් අදාළ වේ)	(ඊ)	
7.	අවම වශයෙන් සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු විසින් ආදායම් බදු ගෙවන ලද බව දැක්වෙන නවතම වාර්තාවක්	(උ)	
8.	සමාගම සංස්ථාපනය කිරීම සඳහා අදාළ ලියකියවිලිවල සහතික කරන ලද පිටපත් [සමාගම සංස්ථාපනය කරන ලද බව දැක්වෙන සහතිකය,	(ඌ)	

	පෝරම 1, පෝරම 6, සමාගම් ව්‍යවස්ථාව, පෝරම 20 (අදාළ නම් පමණි), පෝරම 13 (අදාළ නම් පමණි)යනාදිය.]		
9.	සමාගමේ ලේකම් විසින් සමාගමේ කොටස් හිමිකාරීත්වය සම්බන්ධ ව්‍යුහයක් ද ඇතුළත්ව සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය සම්බන්ධව ලබාදෙන තහවුරුවක්	(ඵ)	
10.	මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයේ නිරතවීම, සමාගමේ ප්‍රාථමික අරමුණක් බව දක්වන අධ්‍යක්ෂ මණ්ඩලයේ සහතික කරන ලද යෝජනා සම්මුතියක් සහ එයට අදාළ පෝරම 39 (අදාළ නම් පමණි).	(ඵ)	
11.	සමාගමේ ස්වංක්‍රීය පද්ධතිය පිළිබඳ විස්තර	(ඹ)	
12.	අවම වශයෙන් පළමු වසර තුනක කාලයක් සඳහා ඉලක්ක ගත පිරිවැටුම ආවරණය කර ගැනීමේ වියාපාරික ඉදිරි දැක්ම ඇතුළත් ලියවිල්ලක් (බැංකුවේ තැන්පත් කිරීමට බලාපොරොත්තු වන විදේශ මුදල් ප්‍රමාණය)	(ඹ)	